

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වලල්ලාවට ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය , ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය ,මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වලල්ලාවට ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව.
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ පදනම යටතේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ව්‍යවහාර මුදලින් යන්න දක්වා තිබුණද, ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.14 (ඇ) ඡේදය පරිදි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇත්තේ කුමන ව්‍යවහාරික මුදලින්ද යන්න කැපී පෙනෙන ලෙස දක්වා නොතිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කරන බව .	පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ආ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.32 ඡේදය ප්‍රකාරව මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් වන ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ ආදායමට හඳුනා ගන්නා ලද ප්‍රාග්ධන ප්‍රදාන රු.1,289,543 ක් අතිරික්තයෙන් අඩු කිරීම වෙනුවට එකතු කර දක්වා තිබූ අතර පොලී ආදායම රු.298,181 ක් අඩු කිරීම වෙනුවට රු.249,699 ක් එකතු කර තිබුණි.	-එම-	පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කළ යුතුය.
(ඇ) ප්‍රමිතියේ 6 වන පරිච්ඡේදයේ 6.20 ඡේදය ප්‍රකාරව සෑම දේපල , පිරිසත හා උපකරණ සඳහා අස්ථිත්වය භාවිතා කළ ක්ෂය ක්‍රමය හා ක්ෂය අනුපාතය හෙළිදරව් කළ යුතු වුවද, වත්කම් ක්ෂය කිරීමේ ක්‍රමය සහ පරිගණක හා වෙනත් යටිතල පහසුකම් යන වත්කම්හි ක්ෂය අනුපාත හෙළිදරව් කර නොතිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කරන බව .	පළාත් පාලන ආයතන සඳහා වූ රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2019 වර්ෂයේ සිට පැවත එන හිඟ පොල කුලී රු.51,871 ක් ලැබිය යුතු ආදායමක් ලෙස ගිණුම්ගත කර නොතිබීම නිසා මූල්‍ය ප්‍රකාශනවල අතිරික්තය හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2025 මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව .	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා ආදායමට හඳුනාගත යුතු ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකම සභාව ලබා දුන් තොරතුරු අනුව රු.10,850,022 ක් විය යුතු වුවත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ එය රු.1,289,543 ක් ලෙස දක්වා තිබූ අතර 2020, 2021 හා 2022 වර්ෂවල ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම් වලින් ක්ෂය කළයුතු වටිනාකමට සමාන ප්‍රමාණයක් ආදායමට හඳුනාගෙන නොතිබුණි.	ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම් ලේඛනයක් නඩත්තු කර නොමැති බව සහ ඉදිරියේදී නිවැරදිව කටයුතු කරන බව .	ප්‍රාග්ධන ප්‍රදාන නිවැරදිව ගිණුම් තැබිය යුතුය.
(ඇ) 2020 වර්ෂයේ සිට ප්‍රාග්ධන ප්‍රදාන ලැබීම්වලට අදාල ගැලපීම් සිදු කර නොතිබීම නිසා මූල්‍ය ප්‍රකාශනවල වර්ෂය අවසානයේ නිවැරදිව ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකම් ශේෂය දක්වා නොතිබුණි.	2025 මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව .	-එම-
(ඈ) සමාලෝචිත වර්ෂය සඳහා ගොඩනැගිලි, මෝටර් වාහන, යන්ත්‍ර , පරිගණක සහ පුස්තකාල පොත් සඳහා වාර්ෂික ක්ෂය එකතුව රු.231,745 ක් අඩුවෙන් ද , ලී බඩු ක්ෂය රු.4,094 ක් වැඩියෙන්ද ගණනය කිරීම නිසා මූල්‍ය ප්‍රකාශනවල අතිරික්තය හා ස්ථාවර වත්කම් ශුද්ධ වශයෙන් රු.227,651 ක් වැඩියෙන් දක්වා තිබුණි.	අදාල නිවැරදි කිරීම් සිදු කර ඉදිරි මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන බව.	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඉ) 2020 අගෝස්තු 27 දිනැති අංක ජීඩී/2/දෙ.වනු/2020 දරන පළාත් පාලන දෙපාර්තමේන්තු චක්‍රලේඛය ප්‍රකාරව සටහන් අංක 10 යටතේ ප්‍රාග්ධන ප්‍රදාන වියදම් නියමිත ආකෘතිය ප්‍රකාරව පිළියෙල කර නොතිබුණි.	2025 මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව .	යොමුගත චක්‍රලේඛය ප්‍රකාරව ගිණුම් ඉදිරිපත් කළ යුතුය.
(ඊ) සභාව සතු පාලම් පාරු එකක් පමණක් පැවතිය ද මෝටර් වාහන යටතේ රු.7,900,000 ක් ලෙසත් ගොඩනැගිලි යටතේ රු.6,000,000 ක් ලෙසත් පාලම් පාරු වටිනාකම් දෙකක් දක්වා පිළිවෙලින් සියයට 5 හා සියයට 2.5 බැගින් වාර්ෂිකව ක්ෂය කර තිබුණි.	මුද්‍රණ දෝෂයක් වන අතර ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව .	ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.3 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම විෂයයන් 06 ක ශේෂයන් හා ඒවාට අදාළ මහ හැරීම් වලක්වා උපලේඛනවල/ලෙජර්වල දැක්වෙන ගැනීමට කටයුතු කරන ශේෂයන් අතර නොසැසඳූ රු.1,583,856 ක වෙනස හඳුනාගෙන නිවැරදි කර නොතිබුණි.	ඉදිරියේදී මුද්‍රණ දෝෂ හා වෙනස්කම් වලට හේතු සොයා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.	

1.7 නීති , රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති , රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 ජනවාරි 24 දිනැති අංක 02/2018දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	කාර්ය මණ්ඩලයේ පුහුණුවීම් ද ඇතුළත්ව මානව සම්පත් සැලැස්මක් සකස් කර නොතිබුණි.	2025 වර්ෂය සඳහා මානව සම්පත් සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාත්මක කරමින් පවතින බව.	යොමුගත වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්ම වූ ආදායම රු.1,964,007 ක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ආදායම ඉක්ම වූ වියදම රු.13,572,596 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

		2024				2023			
		ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	1,974,121	1,974,887	1,608,024	366,864	1,973,760	1,974,003	1,576,976	1,082,402
(ii)	කුලී	7,873,989	8,088,389	7,610,807	477,582	8,279,090	6,696,958	6,127,950	586,618
(iii)	බලපත්‍ර ගාස්තු	1,110,000	1,451,137	1,441,198	9,940	276,500	408,752	406,752	2,000
(iv)	වෙනත් ආදායම්	50,000	108,679	108,679	-	581,000	941,070	923,130	17,940
		11,008,110	11,623,092	10,768,708	854,386	11,110,350	10,020,783	9,034,808	1,688,960

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සමාලෝචිත වර්ෂය ආරම්භයට වරිපනම් හිඟ රු.1,026,023 ක් වූ අතර වර්ෂය තුළදී ඉන් රු.536,432 ක් හෙවත් සියයට 52 ක් අයකර ගෙන නොතිබුණි.	හිඟ වරිපනම් අයකර ගැනීමට ජංගම වැඩ සටහන් ක්‍රියාත්මක කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii) හිඟ වරිපනම් පිළිබඳ කාල විශ්ලේෂණයට අනුව වර්ෂයකට අඩු හිඟය වරිපනම් ඒකක 567 කින් රු.67,143 ක් ද, වර්ෂ 01 ත් 03 ත් අතර හිඟය වරිපනම් ඒකක 213 කින් රු.92,895 ක් ද, වර්ෂ 03 ත් 05 ත් අතර හිඟය වරිපනම් ඒකක 135 කින් රු.152,481 ක් ද, වර්ෂ 05 ත් 10 ක් අතර හිඟය වරිපනම් ඒකක 54 කින් රු.108,663 ක් ද , වර්ෂ 10 ට වැඩි හිඟය වරිපනම් ඒකක 52 කින් රු.211,722 ක් ද විය.	-එම-	-එම-
(iii) සමාලෝචිත වර්ෂය ආරම්භයට අක්කර බදු හිඟය රු.63,034 ක් වූ අතර වර්ෂය තුළදී ඉන් රු.60,725 ක් හෙවත් සියයට 96 ක් අයකර ගෙන නොතිබුණි.	අය කර ගත නොහැකි දේපල 32 කට අදාළ කපා හැරීම සඳහා අනුමැතියට අවශ්‍ය තොරතුරු රැස් කරමින් පවතින බව.	-එම-
(ආ) වෙනත් ආදායම්		
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු.1,369,715 ක් හා මුද්දර ගාස්තු රු.12,031,585 ක් විය.	ඉදිරියේදී අය කර ගැනීමට කටයුතු කරන බව.	-එම-

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ සභාපතිවරයාට භාරදී තිබූ රු.751,884 ක් වටිනා පරිගණක උපාංග 2022 වර්ෂයේදී විනාශ වී තිබුණි. මේ පිළිබඳව 2022 හා 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තාවලින් ද පෙන්වා දී තිබුණද සමාලෝචිත වර්ෂය අවසානයේදීද මුදල් රෙගුලාසි 104(1) ප්‍රකාරව අලාභය තීරණය කර එයට වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා පරීක්ෂණ පවත්වා නොතිබුණි.	පත් කරන ලද කමිටුව අදාළ කාර්යය ඉටු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව.	යොමුගත මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර අලාභ අය කර ගත යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2012 වර්ෂයේ සිට පැවත එන එළ හරක් මස්කඩ කුලී හිඟය රු.56,637 ක් සමාලෝචිත වර්ෂයේ ද අය කර නොතිබූ අතර එම වර්ෂයේ සිටම කඩය නැවත ටෙන්ඩර් කිරීමෙන් තොරව නිශ්කාර්යව පැවතුණි.	මේ පිළිබඳව එවකට සේවය කළ ලේකම්තුමිය දැනුවත් කර ඇති බව.	හිඟ කඩ කුලී අයකර ගැනීමට කටයුතු කර කඩය නැවත ටෙන්ඩර් කළ යුතුය.
(ආ) 2024 මාර්තු 22 දිනැති අංක එල්ඒඩී/10 එල්/02/කේඒඑල්/2024 දරන වැඩ බලන පළාත් පාලන කොමසාරිස්ගේ ලිපිය මගින් 2019 වර්ෂයේ සිට පැවත එන පොල බදු හිඟය රු.51,872 ක් බදුකරුගෙන් හෝ එය අය නොකිරීම සඳහා වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර සභා අරමුදලට බැර කළ යුතු බව දන්වා තිබුණද සමාලෝචිත වර්ෂය අවසානයේත් එසේ කටයුතු කර නොතිබුණි.	මුදල් අයකර ගැනීම කඩිනමින් සිදු කරන බව.	යොමුගත ලිපිය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ උණ උපයෝජිත දේපල, පිරියත හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2015 මාර්තු 06 දින පළාත් පාලන අමාත්‍යාංශයෙන් පරිත්‍යාගයක් ලෙස සභාවට ලද රු.1,600,000 ක් වටිනා කම්පැක්ටරය එදින සිටම නිශ්කාර්යව පැවතුණි.	එම රථය ක්‍රියා කරවීමට අපහසු තත්ත්වයේ පවතින බැවින් සහ වෙනත් සභා විසින් ලබා ගැනීම ප්‍රතික්ෂේප වීම මත කාර්යාලයේ නිශ්ක්‍රීයව පවතින බව.	වත්කම් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු කැබ් රථයක් වර්ෂ 04 ක සිට ද , ජේ.සී.බී. යන්ත්‍රයක්, තවත් ට්‍රැක්ටර් රථ 02 ක්, අවුරුදු 07 කට අධික කාලයක සිට ද අළුත්වැඩියා කිරීමකින් තොරව නිශ්කාර්යව පැවතුණි.	වාහන නඩත්තුවට ප්‍රතිපාදන ලැබුණු විගස ධාවන සුදුසු තත්වයට පත් කර භාවිතා කිරීමට කටයුතු කරන බව.	වාහන අළුත්වැඩියා කර උපයෝජනය කළ යුතුය.
(ආ) සභාව විසින් භාවිතා කරනු ලබන කැබ් රථ 02 ක් සභාවේ නමින් ලියාපදිංචි කරගෙන නොතිබුණි.	සභාව නමට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර ගෙන යන බව.	සභාව නමට පවරා ගත යුතුය.
(ඇ) සභාව සතු සුසානභූමි 18 ක් සභාව වෙත පවරාගෙන නොතිබුණි.	වාර්ෂික සමීක්ෂණය අවසන් වූ වහාම සුසාන භූමි පවරා ගැනීමට කටයුතු කරන බව.	සභාව සතු වත්කම් පවරාගත යුතුය.

- (ඇ) සභාව සතු ප්‍රජා ශාලා 16 ක් පැවතිය ද ප්‍රජා ශාලා වත්කම් ලේඛනය යාවත්කාලීන සභාව සතු වත්කම් 05 පමණක් ගොඩනැගිලි ලේඛනයේ වටිනාකම් කර ඉදිරියේදී නිවැරදි කරන බව. නිවැරදිව හඳුනාගෙන ලේඛන යාවත්කාලීන කළ යුතුය.
- (ඉ) ප්‍රජා ශාලා අළුත්වැඩියා සඳහා රු.8,733,205 ක් ස්ථිර ප්‍රජා සංවර්ධන නිලධාරියෙකු ප්‍රජා මණ්ඩල පිහිටුවා ප්‍රජා වැය කර තිබුණද එහි නඩත්තු කටයුතු පැවරීමට ලැබුණු පසු ප්‍රජා මණ්ඩල සක්‍රීය ශාලාවල නඩත්තුව එම ප්‍රජා මණ්ඩල වසර 05 කට අධික කාලයක සිට කිරීමට කටයුතු කරන බව. මණ්ඩලයටම භාරදිය යුතුය.
- පිහිටුවා නොතිබීමෙන් එම වියදම් අනාර්ථික බව නිරීක්ෂණය විය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2012, 2017 හා 2018 යන වර්ෂවල සේවය අතහැර ගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු එකතුව රු.54,539 ක ණය ශේෂය සමාලෝචිත වර්ෂයේ දී ද අය කර නොතිබුණි.	ඉදිරියේදී හිඟ මුදල් අය කිරීමට කටයුතු කරන බව.	හිඟ ණය ශේෂ කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) බහු කාර්යය පදනම යටතේ 2023 ජුනි සභාවට අනුයුක්ත කරන ලද වැඩ ක්ෂේත්‍ර කම්කරුවන් දෙදෙනෙක් 2023 ජූලි 13 දින සිට වෙනත් රාජ්‍ය ආයතනවලට අනුයුක්තව සේවය කරන අතර සමාලෝචිත වර්ෂයේ වැටුප් ලෙස එක් අයෙකුට රු.579,600 බැගින් එකතුව රු.1,159,200 ක් ගෙවා තිබුණි.	වැටුප් ගෙවීම සඳහා වැය වූ මුදල ප්‍රතිපූර්ණය වී ඇති බව.	සභාවේ කටයුතු නොකරන සේවකයින් වෙනුවෙන් සභාවෙන් වැටුප් නොගෙවිය යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂය වෙනුවෙන් වැය විෂයයන් 02 ක් සඳහා වෙන් කරන ලද එකතුව රු.600,000 ක සම්පූර්ණ ප්‍රතිපාදිත මුදලම උපයෝජනය කර නොතිබුණි.	වැඩ සහටන් සකස් කිරීම සඳහා ප්‍රජා සංවර්ධන නිලධාරියෙකු නොසිටිය බැවින් ප්‍රතිපාදිත මුදල ඉතිරි වූ බව.	අවශ්‍යතාවය අනුව අයවැය ඇස්තමේන්තු සැකසිය යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් වැය විෂයයන් 04 ක් සඳහා වෙන් කරන ලද රු.400,000 සිට රු.1,075,000 දක්වා පරාසයකින් එකතුව රු.3,893,000 ක ප්‍රතිපාදන සියයට 79 සිට සියයට 84 දක්වා ප්‍රමාණයකින් ඉතිරිව පැවතුණි.	පිළිගන්නා බව.	-එම-

4.2 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2017 අංක 19 දරන තිරසර සංවර්ධන පනතේ අංක 12 ප්‍රකාරව සභාව විසින් තිරසර සංවර්ධන උපාය මාර්ග සකස් කර එහි ප්‍රගතිය මිණුම් කිරීමට ක්‍රියාකාරකම් හා දර්ශක සකස් කළ යුතු වුවත් එසේ කටයුතු කර නොතිබුණි.	මේ වන විට තිරසර සංවර්ධන සැලැස්මක් සකස් කර ඇති බව .	තිරසර සංවර්ධන උපාය මාර්ග සකස් කර එහි ප්‍රගතිය මිණුම් කිරීමට ක්‍රියාකාරකම් හා දර්ශක සකස් කළ යුතුය.